



කෘෂිකර්ම අමාත්‍යාංශය  
விவசாய அமைச்சு  
Ministry of Agriculture



ශ්‍රී ලංකා හඳබීම අධිකාරිය  
இலங்கை ஹதபிம அதிகாரசபை  
HADABIMA AUTHORITY OF SRI LANKA



වාර්ෂික වාර්තාව  
வருடாந்த அறிக்கை  
ANNUAL REPORT

2015





# HADBIMA AUTHORITY OF SRI LANKA

## ANNUAL REPORT 2015

P.O. Box 09, Gannoruwa, Peradeniya.

Telephone No : 0812-388107

Fax : 0812-388132

E-mail : [authority.hadabima@gmail.com](mailto:authority.hadabima@gmail.com)

Web : [www.hadabima.gov.lk](http://www.hadabima.gov.lk)

## පටුන

පිටු අංක

01. ගරු සභාපතිතුමාගේ පණිවිඩය	01
02. විධායක අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය	02
03. දැක්ම හා මෙහෙවර	03
04. හැඳින්වීම	04-05
05. පාලන අංශයේ තොරතුරු	06-10
• පාලන අංශය - ආයතනික තොරතුරු	06-07
• අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වූ දින	08
• අනුමත සේවක සංඛ්‍යාව	09
• සංවිධාන සටහන	10
06. 2015 වර්ෂයේ සංවර්ධන වැඩසටහන	11-18
• ගොවීන් සවිබල ගැන්වීම	11-12
• මූලික සංරක්ෂණ සැලසුම්කරණය	11
• ප්‍රජා නායකත්ව සංවර්ධන වැඩසටහන	12
• ගොවි ප්‍රජාව සඳහා වූ පාංශු සංරක්ෂණය පිළිබඳ වූ පුහුණු වැඩසටහන	12
• පාංශු සංරක්ෂණය හා දියබෙන්ම කළමනාකරණය	13-15
• පාංශු සංරක්ෂණ ආදර්ශන ස්ථාපිත කිරීම	13
• "සෞභා සිසු නැණ පවුර" පාසැල් පාරිසරික වැඩසටහන	14
• ජලමූලාශ්‍ර දිය කඳුරු සංරක්ෂණ වැඩසටහන	14-15
• පාංශු සංරක්ෂණ ව්‍යුහ ස්ථාපිත කිරීමේ වැඩසටහන	15
• සැලසුම් හා ප්‍රගති සමාලෝචනය	16
• ආයතනික මානව හා භෞතික සම්පත් සංවර්ධනය	16
• මාධ්‍ය හා ප්‍රචාරණ වැඩසටහන	17
• කෘෂි නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන	17
07. අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතිය - 2015	19-27
08. ශිෂ්ණුම් තොරතුරු	28-38
09. විගණන තොරතුරු	39-47
• විගණකාධිපති වාර්තාව	39-47



1972 අංක 11 දරණ කෘෂිකර්ම නීතිගත සංස්ථා පනත යටතේ 1978 වර්ෂයේ පිහිටුවන ලද ජාතික කෘෂිකර්ම විවිධාංගීකරණ හා ජනාවාස සංවර්ධන අධිකාරිය හෙවත් (නැඩ්සා) ආයතනය පිහිටුවීමේ මූලික අරමුණ වූයේ මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රිත පාරිසරික ලෙස වඩාත් සංවේදී ජල පෝෂක ප්‍රදේශවල සිදුවන පාංශු බාදන තත්ත්වය හේතුවෙන් සිදු වූ ජාතික පරිසර ගැටළුවට විසඳුම් ලබා දීමයි.

1991 වර්ෂයේ සිට ශ්‍රී ලංකා හරිත දැනවි බිම් සංවර්ධන මධ්‍යම අධිකාරිය හෙවත් ශ්‍රී ලංකා හදබිම අධිකාරිය ලෙස මෙම අධිකාරියේ කාර්යභාරය තව දුරටත් ව්‍යාප්ත කරන ලද්දේ එවකට පැවැති රජය විසින් කරන ලද විශේෂ පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙසයි. මුල්ම කාලවකවානුව තුළ ලෝක බැංකුව හා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (WHO) මගින් මෙම ආයතනයට මූල්‍ය ආධාර ලබාදෙන ලදී. මෙම සියළුම ආධාර ලබා දෙන ලද්දේ ප්‍රජාවගේ සහභාගීත්වය ලබාගනිමින් ඔවුන්ට අයත් ඉඩම් ඒකකයේ පාංශු බාදනය අවම කරමින් එම ඉඩම් පද්ධති සංරක්ෂණය කිරීම සඳහාය. 2000 වර්ෂයේ සිට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය මගින් මූල්‍ය ප්‍රතිපාදන අධිකාරිය වෙත නොලැබුණ අතර එතැන් පටන් මහා භාණ්ඩාගාරයේ මූල්‍ය ප්‍රතිපාදන මත අධිකාරියේ සංවර්ධන සැලැස්ම සකස් කර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව 2015 ඉලක්කගත වර්ෂය තුළ මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රු.මි. 67.95 ක් මහා භාණ්ඩාගාරය වෙතින් අධිකාරිය වෙත ලබාදෙන ලදී. එම මුදල උපයෝගී කර ගනිමින් මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කළුතර හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ක් ආවරණය වන පරිදි ගොවි පවුල් 12500 කගේ සහභාගීත්වයෙන් පාංශු බාදන හා පාංශු භායනය හේතුවෙන් ආන්තිකව නිසරු වූ ඉඩම් හෙක්ටයාර් 5750 ක ප්‍රමාණයක් සංරක්ෂණය කර සංවර්ධනය කිරීම ඉලක්ක ගත විය.

මෙම ඉලක්ක කරා ලගාවීම පිණිස හඳුනාගත් ක්‍රියාකාරකම් මෙන්ම උප ක්‍රියාකාරකම් සංවර්ධන බල ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කරන ලදී. ප්‍රමුඛතම සංවර්ධන ක්‍රියාකාරකම වන පාංශු සංරක්ෂණ ව්‍යුහ ස්ථාපිත කිරීමේදී අත්පත් කරගත් ප්‍රගතිය හෙක්ටයාර් 3113.2 කි. ක්ෂේත්‍ර කාර්යය මණ්ඩලයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව මෙන්ම සංරක්ෂණය හා සංවර්ධනය කල යුතුවූ ඉඩම් ඒකක හඳුනා ගැනීමේදී සිදු වූ අනපේක්ෂිත ප්‍රමාදයන් මෙන්ම පැවැති අයහපත් පරිසර සාධකද ප්‍රගතිය යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතු පාදක විය. 2015 වර්ෂයේදී රු.මි. 37.79 මුදලක් වැය කර මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ගොවි පවුල් 12500 ගේ ප්‍රජා සහභාගීත්වය උපරිම මට්ටමකින් ලබාගනිමින් මෙම ප්‍රගතීන් අත්කර ගැනීම පිළිබඳ මා සතුටුවන අතර මේ සඳහා සහය දක්වන ලද කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමාටත් ලේකම්තුමා ඇතුළු සියළුම නිලධාරීන්ටත් ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂතුමා ඇතුළු සියළුම නිලධාරීන්ටත් මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.

නන්දසේන හේරත්  
සහාපති  
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය



පරිසරය හා සෞඛ්‍යසේවා පිළිබඳ අන් කවරදාකටත් වඩා වර්තමානය තුළ පුළුල් කටයුතුන් නිර්මාණය වී ඇත. එයට මූලික හේතුව අසමතුලිත වූ ස්වභාවධර්මය මානව සමාජය වෙත එල්ල කරනු ලබන අහිතකර බලපෑම් නිසාවෙන්ය. පරිසරය අසමතුලිත කිරීම සඳහා නූතන මානව සමාජය සෘජු ලෙසම දායක වී ඇත. ස්වභාවික සම්පත පරිභෝජනයේදී සිදුකරනු ලබන අයහපත් ක්‍රියාවන් තුළින් මෙන්ම සම්පත් පරිභෝජනයේදී තිරසාර සම්පත් කළමනාකරණයකට යොමු ගත නොවීම මෙම තත්ත්වයට හේතු පාදක වී ඇත. මේ නිසාම ගංවතුර, නායයැම්, නියඟය, සුළි සුළං, දේශගුණික විපර්යාස, එල්නිනෝ ලානිනෝ තත්ත්ව යන විනාශයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර එමගින් සිදුවන සමාජීය හා ආර්ථිකමය හානිය ඉතා බරපතලය.

ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය සඳහා සෘජු ලෙසම දායකවන ආයතනයක් ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය පුරා දශක තුනකට ආසන්න කාලයක් මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ තුළ පාංශු බාදන තත්ත්ව අවම කරමින් ස්වභාවික සම්පත් කළමනාකරණය සඳහා දායකත්වය ලබා දී ඇති අතර 1978 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ආයතනය විවිධ විකාශන අවධීන් පසු කරමින් මේ වන විට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව දිස්ත්‍රික්ක 07 ක් ආවරණය කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මහා භාණ්ඩාගාරය මගින් අධිකාරිය වෙත ලබාදෙන වාර්ෂික මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය මත වර්ෂයේ සංවර්ධන ඉලක්ක තීරණය කරනු ලබයි.

ඒ අනුව 2015 වර්ෂයේ ප්‍රජාවගේ දායකත්වය තුළ හෙක්ටයාර 5750 ක පාංශු සංරක්ෂණ කටයුතු සිදු කිරීම ඉලක්ක ගත විය. මෙම කාර්ය සඳහා මහාභාණ්ඩාගාරයෙන් ලබාදෙන ලද මුදල රු.මි. 67.95 කි. මෙම මුදල් ප්‍රමාණය උපයෝගී කර ගනිමින් ඉලක්ක ගත වර්ෂය තුළ හෙක්ටයාර් 3113.2 ක පාංශු සංරක්ෂණ ව්‍යුහ ස්ථාපිත කිරීමට හැකියාව ලැබී ඇත. මෙයට සමගාමීව ක්‍රියාත්මක කල අනෙක් සංවර්ධන වැඩසටහන් තුළින්ද සාර්ථක ප්‍රගතියක් අත්කර ගෙන ඇත. මෙම සංවර්ධන වැඩසටහන්වලට අමතරව ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් ක්‍රියාත්මක කෘෂි නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන තුළින්ද ගොවි ප්‍රජාවගේ කෘෂි නිෂ්පාදනයන් සෘජු ලෙස මිලට ගනිමින් මෙන්ම නාගරික පාරිභෝගිකයින් වෙත සාධාරණ මිලකට ලබාදෙමින් මෙම දෙපාර්ශවයටම සහනයක් ලබා දී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත පාරිසරික සංරක්ෂණයට හා ස්වභාවික සම්පත් කළමනාකරණයට සෘජු ලෙසම දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යතුමා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ලබාදෙන ලද දායකත්වය අගය කරනු ලබන අතර ශ්‍රී ලංකා හදබිම අධිකාරියට නායකත්වය ලබා දෙමින් මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සහායකත්වය ඇතුළු කාර්ය මණ්ඩලය දක්වන ලද සහයෝගයද අගය කල යුතුව ඇත.

ජේ.සී. රණේපුර  
විධායක අධ්‍යක්ෂ

## දැක්ම

“ සරු පසින් සරු පොළොවක්  
සරු පොළොවෙන් සරු සාර  
අස්වන්නක් සපිරි රටක් ”

## මෙහෙවර

“ පාංශු බාදනය වලකා  
පාංශු සංරක්ෂණය තුළින්  
හුමිය සරු කර සරු ඵල ගන්වා  
දේශීය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර  
දේශීය කෘෂි නිෂ්පාදන  
ඉහළ දැමීමට හවුල් වීම ”

හැඳින්වීම

1972 අංක 11 දරණ කෘෂිකර්ම නීතිගත සංස්ථා පනත අනුව 1978 වර්ෂයේදී ජාතික කෘෂිකර්ම විවිධාංගීකරණ හා ජනපද අධිකාරිය ලෙස ස්ථාපිත කරන ලද (නැඬසා) ආයතනය සඳහා පහත සඳහන් බලතල පවරා දෙන ලදී.

1. කෘෂිකර්ම විවිධාංගීකරණ හා ජලාධාර ප්‍රදේශ කළමනාකරනය.
2. ආයතනය වෙත පවරා ඇති ඉඩම් පද්ධතීන් උපරිම ඵලදායිතාවයට ලක් කිරීම සඳහා පරිසර කළමනාකරණය හා ජල සංරක්ෂණය.
3. කෘෂිකර්ම නිෂ්පාදන සැකසීම හා අලෙවිය සඳහා මැදිහත්වීම.
4. කෘෂිකර්ම විවිධාංගීකරණය හා ජනාවාස සංවර්ධනය සඳහා වන පිරියත උපකරණ සැපයීම හා නඩත්තු කිරීම.

ඉහත බලතල උපයෝගී කර ගනිමින් අධිකාරියේ සංවර්ධන කටයුතු 1978 වර්ෂයේ ආරම්භ කරන ලද අතර පළමු අදියර යටතේ මහවැලි ගඟ ආශ්‍රිත මහා ජල පෝෂක ප්‍රදේශවලට අයත් වඩාත් සංවේදී පරිසර කලාපයන් තුළ හා කැගල්ල දිස්ත්‍රික්කයේ මාඔය ගඟ ආශ්‍රිත ප්‍රදේශයට අයත් ජල පෝෂක ප්‍රදේශය තුළින් සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් පාංශු බාදනය හේතුවෙන් ආන්තික තත්ත්වයට පත් ඉඩම් අක්කර 5000 ක් සංරක්ෂණය සඳහා ඉලක්ක ගත විය. මෙම ඉඩම් සංවර්ධන හා සංරක්ෂණ කටයුතු සඳහා ලෝක ආහාර සංවිධානය ආධාර සපයන ලදී.

යටත් විජිත සමය තුළ මෙම ප්‍රදේශවල ඉතා සශ්‍රීක වූ වන ගහනය විනාශ වී වැවිලි බෝග ආදේශ වීම තුළ හා යටත් විජිත යුගය නිමාව සමඟ පාංශුබාදනය හා පාංශු හායනය හේතුවෙන් ආන්තික බවට පත් මෙම ඉඩම් පද්ධති හේතුවෙන් ප්‍රදේශයේ පාරිසරික අසමතුලිතතාවය ජාතික පරිසර ගැටළුවක් බවට පත් විය. මෙම තත්ත්වය වඩාත් අයහපත් ලෙස බලපෑම් ඇති කරන ලද්දේ දිවයිනේ සිටු දෙසින් මහසමුදුර හා එක්වන ප්‍රධාන ගංගා 103 කට අයත් ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශ මෙම කලාපයේ පිහිටීමය.

ඒ අනුව මෙම ප්‍රදේශයේ පරිසර සංරක්ෂණය එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවගේ සහභාගීත්වය උපරිම ලෙස ලබා ගනිමින් ඉලක්ක ගත අක්කර 5000 ක ප්‍රමාණය ඵලදායී නිෂ්පාදන ඒකක බවට පත් කරන ලදී. ව්‍යාපෘති කාල සීමාවන් අවසන්වීමත් සමඟම මෙම ව්‍යාපෘතිය පිළිබඳ පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලද අතර එහි නිර්දේශය වූයේ මෙම ව්‍යාපෘතිය තුළින් අරමුණු කල අපේක්ෂාවන් සඵල වී ඇති බැවින් ව්‍යාපෘතිය තව දුරටත් ක්‍රියාත්මක කරමින් ව්‍යාපෘති බල ප්‍රදේශ තව දුරටත් පුළුල් කිරීම ජාතික අවශ්‍යතාවයක් බවය.

ඒ අනුව 1990 වර්ෂයේ සිට (නැඬසා) ආයතනයේ නිල නාමය “ශ්‍රී ලංකා හරිත දැනටි බිම් සංවර්ධන මධ්‍යම අධිකාරිය”, “ශ්‍රී ලංකා හදබිම අධිකාරිය” ලෙස සංශෝධනය කරන ලද අතර, මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රිත වූ දිස්ත්‍රික්ක මොණරාගල, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මාතලේ, කැගල්ල හා මහනුවර යන දිස්ත්‍රික්ක වලට අමතරව ව්‍යාපෘති ප්‍රදේශ ලෙස නම් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක ආහාර සංවිධානයේ ආධාර ලබා ගන්නා ලදී. ලෝක ආහාර ආධාර අවසන් වූ පසු මෙම අධිකාරියේ කාර්යභාරය පවත්වාගෙන යාම මහාභාණ්ඩාගාරය වෙත පවරා ගන්නා ලද්දේ ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩ ලෙස පවත්වා ගෙනයාම අරමුණු කර ගනිමින්ය.

ඒ අනුව ඉලක්ක ගත 2015 සංවර්ධන වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයෙන් අධිකාරිය වෙත ලබා දෙන ලද රු.මි. 35.625 වන ප්‍රාග්ධන මුදලට අමතරව පුනරාවර්ථන වියදම් ලෙස රු.මි. 58.732 ක් ලබාදෙන ලදී. මෙම මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් 2015 වර්ෂයේ මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 40 ක් ආවරණය වන පරිදි හෙක්ටයාර 3000 ක් තුළ පාංශු සංරක්ෂණ කටයුතු නිම කිරීම සඳහා ඉලක්ක ගතවිය.

ඒ අනුව අධිකාරියේ අරමුණු හා පරමාර්ථ සඵල කර ගැනීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙම කාර්ය සාධන සටහන තුළින් ඉදිරිපත් කිරීම අපේක්ෂාව වී ඇත.





පාලන අංශයේ තොරතුරු

# ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

## 2015 වාර්ෂික වාර්තාව

### පාලන තොරතුරු

#### 01. අධ්‍යක්ෂ මණ්ඩලය -

- |   |   |                        |
|---|---|------------------------|
| 1. නන්දසේන හේරත් මහතා - සභාපති                            | - | අධ්‍යක්ෂ මණ්ඩල සභාපති  |
| 2. ජී.අජිත් පුෂ්ප කුමාර මහතා - උප සභාපති                  | - | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික |
| 3. රන්ජන් ධර්මවර්ධන මහතා - අමාත්‍යාංශ නියෝජිත             | - | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික |
| 4. ශාන්තිනි කොන්ගහගේ මහත්මිය                              | - | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික |
| 5. ඩී.එම්.සිරිසේන දිසානායක මහතා                           | - | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික |
| 6. ඩී.එන්.ඩී.නුගවෙල මහතා                                  | - | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික |
| 7. එච්.එම්.පී.හිටිසේකර මහතා - භාණ්ඩාගාර නියෝජිත           | - | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික |
| 8. ආචාර්ය එච්.එම්.එස්.හීන්කෙන්ද මහතා - අමාත්‍යාංශ නියෝජිත | - | අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික |

අධිකාරියේ සභාපති සහ උප සභාපති ඇතුළුව අමාත්‍යාංශයේ නියෝජිත සමග අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහත්ම / මහත්මින් 2015 පෙබරවාරි මස දී ගරු කෘෂිකර්ම ඇමති තුමා විසින් පත් කරන ලදී.

භාණ්ඩාගාර නියෝජිත ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර මහතා 2015 මැයි මසදී අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස පත් කර එවන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජිත රන්ජන් ධර්මවර්ධන මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉවත් වන බැවින් අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉල්ලා අස්වන බව 2015-05-29 දින පැවති 407 වෙනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී දැනුම් දෙන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නියෝජිත ලෙස අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ආචාර්ය එච්.එම්.එස්.හීන්කෙන්ද මහතා 2015 අගෝස්තු මස සිට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත් කර ඇත.

02. කාර්ය මණ්ඩල විස්තර -

1. 2015 වර්ෂයේ අධිකාරියේ සභාපති ලෙස නන්දසේන හේරත් මහතාත්, 2015-02-10 දින සිට උපසභාපති ලෙස ජී.අජිත් පුෂ්ප කුමාර මහතාත් සේවය කරන ලදී.
2. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන ජේ.සී.රණේපුර මහතා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ලෙස 2015 වර්ෂයේ දී සේවයේ යෙදී සිටින ලදී.
3. අධිකාරියේ පුරප්පාඩුව පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) තනතුර සඳහා ගල්වෙල ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කළ ජී.එම්.සී.කේ.අනපත්තු මහත්මිය 2015-04-01 දින සිට ද්විතියන පදනම මත බඳවා ගන්නා ලදී.
4. නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ (මුදල්) තනතුර සඳහා වසන්ත බණ්ඩාර කිලිකරන්න මහතා 2015-03-02 දින සිට ස්ථිර සේවය සඳහා බඳවා ගන්නා ලදී.
5. අභ්‍යන්තර විගණන නිලධාරී තනතුර සඳහා 2015-03-02 දින සිට ජී.වී.හේමලතා මහත්මිය පත් කරන ලදී.
6. සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ලෙස ඩී.එම්.ඒ.බී.දසනායක මහතාත්, සහකාර අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්) ලෙස බී.ටී.එස්.ඩබ්.කුමාර මහතාත්, සහකාර අධ්‍යක්ෂ (අලෙවි) ලෙස ඉදුනිල් කේ වැලිගමගේ මහතාත් 2015 වර්ෂයේ සේවය කරන ලදී.

03. ආයතනය සතු භෞතික සම්පත් -

ගොඩනැගිලි -

1. අධිකාරියේ කාර්යාලය පවත්වාගෙන යනු ලබන පර්වස් 46 ක භූමි භාගයක් ද
2. පල්ලේකැලේ ගොවිපල පවත්වාගෙන යනු ලබන අක්කර 08 ක භූමියක් ද,
3. කොත්මලේ ගොවිපල පවත්වාගෙන යනු ලබන අක්කර 05 ක භූමියක් ද,
4. ජේරාදෙණිය, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ පර්වස් 40 භූමිය භාගයක පිහිටි නිල නිවාසයක් ද සහිත ඉඩම් සහ ගොඩනැගිලි අධිකාරියේ භුක්තියට සතුව ඇත.
5. ගන්නෝරුව උද්‍යාන විද්‍යා ගොවිපල අසල පිහිටා ඇති ගොඩනැගිලි සහ ඉඩම පර්වස් 80 පමණ කොටස අධිකාරියේ භුක්තියට සතුව ඇත.

වාහන -

2015 වර්ෂය වන විට අධිකාරිය සතුව කැබ් රථ 11 ක්, කාර් 01, පෙජරෝ රථ 01 ක් ද, ලොකු ලොරි රථ 01 ක් සහ පොඩ් ලොරි රථ 01 ක් ද, ආයතනය සතු යතුරු පැදි 2 ක් ද, ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා ලබා දුන් යතුරු පැදි 21 ක් ඇත. ගොවිපල් සඳහා ට්‍රැක්ටර් 03 ක් ද, හමුදා කඳවුරු වෙත (රෝද 02) ට්‍රැක්ටර් 12 ලබා දී ඇත. අලෙවි ව්‍යාපෘතිය සතුව ලොකු ලොරි රථ 01 ක් සහ බොලෙරෝ ලොරි 01 ලෙස වාහන 55 ක් ඇත.

2015 වර්ෂයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වූ දින

අනු අංකය	අධ්‍යක්ෂ මණ්ඩලය	අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වූ දින හා සහභාගී වූ අය									
		27/02/2015	26/03/2015	24/04/2015	20/05/2015	29/06/2015	27/07/2015	24/08/2015	06/11/2015	24/11/2015	29/12/2015
1	නන්දසේන හේරත් මහතා, සභාපති, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය	√	√	√	√	√	√	√	√	√	√
2	ඒ.අජිත් පුෂ්පකුමාර මහතා උප සභාපති, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය	√	√	0	√	√	0	0	√	√	√
3	රත්ජන් ධර්මවර්ධන මහතා, අමාත්‍යාංශ නියෝජිත - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික	√	√	√	√	-	-	-	-	-	-
4	ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික	√	√	√	0	√	0	0	√	√	√
5	ඩී.එම්.සිරිසේන දිසානායක මහතා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික	√	√	√	√	√	√	√	√	√	√
6	ඩී.එන්.ඩී.නුගවෙල මහතා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික	√	√	√	√	√	√	√	√	√	√
7	එච්.එම්.පී.හිටිසේකර මහතා, භාණ්ඩාගාර නියෝජිත- අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික	-	-	-	-	0	√	√	0	√	√
8	ආචාර්ය එච්.එම්.එස්.හීන්කෙන්ද මහතා අමාත්‍යාංශ නියෝජිත - අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික	-	-	-	-	-	-	-	√	0	0

සහභාගී වීම √

නොපැමිණීම 0


පත්කර නොමැත -

ශ්‍රී ලංකා හඳුනාගැනීමේ අධිකාරිය  
කාර්ය මණ්ඩල විස්තර  
2015-12-31 දිනට

අනු අංකය	තනතුරු නාමය	අනුමත සේවක සංඛ්‍යාව	බඳවා ගෙන ඇති සේවක සංඛ්‍යාව	2015-12-31 දිනට පුරප්පාඩු	2016 වර්ෂයේ බඳවා ගැනීමට අනුමත සංඛ්‍යාව
01	විධායක අධ්‍යක්ෂ	1	1	-	-
02	සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන)	1	1	-	-
03	සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන)	1	1	-	-
04	සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ (මුදල්)	1	1	-	-
05	සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ (අලෙවි)	1	1	-	-
06	සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ (ව්‍යාපෘති හා සැලසුම්)	1	1	-	-
07	පරිපාලන නිලධාරී	1	1	-	-
08	මූල්‍ය නිලධාරී	1	-	1	-
09	අලෙවි නිලධාරී	1	1	-	-
10	කෘෂිකර්ම සංවර්ධන නිලධාරී	2	-	2	-
11	අභ්‍යන්තර විගණන නිලධාරී	1	1	-	-
12	කලාප නිලධාරී	12	8	-	4
13	කාර්මික නිලධාරී	1	-	-	1
14	කළමනාකරණ සහකාර (තාක්ෂණික)	35	17	8	10
15	කළමනාකරණ සහකාර (තාක්ෂණික නොවන)	19	16	1	2
16	සරප්	1	1	-	-
17	යන්ත්‍ර ක්‍රියාකරු	2	1	-	1
18	ඉඩා දෘෂ්‍ය සහායක	1	1	-	-
19	රියදුරු	14	12	2	-
20	කාර්යාල කාර්ය සහායක	4	4	-	-
21	රිය සහායක	3	2	-	1
22	කාර්මික සහායක	2	-	-	2
23	මුරකරු	4	4	-	-
24	කම්කරු	2	1	1	-
	<b>එකතුව</b>	<b>112</b>	<b>76</b>	<b>15</b>	<b>21</b>

ශ්‍රී ලංකා හදිසිම අධිකාරිය

සංවිධාන ව්‍යුහය





සංවර්ධන වැඩසටහන

01. ගොවීන් සවිබල ගැන්වීම

අධිකාරියේ සංවර්ධන වැඩසටහන් සියල්ලම ක්‍රියාත්මක වන්නේ ප්‍රජා සහභාගීත්ව සංවර්ධන ක්‍රමෝපාය මගින්ය. මෙ සඳහා ප්‍රජාව සවිබල ගැන්වීම අත්‍යාවශ්‍ය කරුණකි. ඒ සඳහා පහත සඳහන් ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරනු ලැබීය.

i. මූලික සංරක්ෂණ සැලසුම්කරණය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන සඳහා ඉලක්ක ගත ගම්මානයක් හඳුනාගත් පසු එම ගම්මානයට අවශ්‍ය සංරක්ෂණ සැලසුම සකස් කර ගැනීම සඳහා එම ගම්මානයේ ගොවි ප්‍රජාව සමඟ සිදු කරන අවිධිමත් සාකච්ඡාවක් ලෙස මෙම වැඩසටහන හැඳින්විය හැකිය. මෙම සාකච්ඡාවේදී එම ගම්මානයේ භෞතික හා මානව සම්පත් මෙන්ම ගම්මානයේ දේශගුණික හා භූවිෂමතාවය වැනි පරිසර කරුණු පිළිබඳවද අවබෝධයක් ලබාගනිමින් ප්‍රජා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශයේ ක්‍රමෝපායන්ද උපයෝගී කරගනිමින් අදාළ සංරක්ෂණ සැලැස්ම හා ව්‍යාපෘති ක්‍රියාකාරකම් පිළිබඳව කාලරාමුවද සකස් කරනු ලබයි. මෙය ප්‍රජාව විසින් ප්‍රජාව සඳහාම සකස් කරනු ලබන සංවර්ධන සැලැස්මක් වන බැවින් එහි අත්‍යාවශ්‍යතාවයද මතුවන බැවින් මෙම සැලැස්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී වඩාත් ඵලදායීවනු ඇත.

ක්‍රියාකාරකම	ඒකකය	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය
		මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
මූලික සංරක්ෂණ සැලසුම්කරණය	වැඩසටහන්	0.425	85	0.386	80	91 %
	ගොවීන්		12500		9800	78 %





ii. ප්‍රජා නායකත්ව සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ඉඩම් සංරක්ෂණ හා සංවර්ධන සැලැස්ම ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාවගේ නායකත්වය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර මෙහිදී මූලික සංරක්ෂණ සැලසුම්කරණ ක්ෂේත්‍ර වැඩසටහන තුළින් වඩාත් නායකත්ව කුසලතා ඇති පිරිස හඳුනාගෙන එම පිරිස සඳහා නායකත්ව සංවර්ධනය පිළිබඳ විධිමත් නේවාසික පුහුණුවක් ලබාදීමට කටයුතු කරනු ලබන අතර පසුව මෙම පිරිස ස්වේච්ඡා පදනම මත අධිකාරියේ සංවර්ධන සැලසුම් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ඒකක කළමනාකරුවන්ගේ සහායක කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම සඳහා සමාජ ගතකරනු ලබයි.

ක්‍රියාකාරකම	ඒකකය	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය
		මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
ප්‍රජා නායකත්ව සංවර්ධන වැඩසටහන	වැඩසටහන්	0.100	10	0.0979	09	97 %
	ගොවීන්		400		453	113 %



iii. ගොවි ප්‍රජාව සඳහා වූ පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ පාංශු සංරක්ෂණ වැඩසටහන සඳහා හඳුනාගනු ලබන ගොවි ප්‍රජාව සඳහා පාංශු සංරක්ෂණ ක්ෂේත්‍රයේ නව තාක්ෂණික දැනුම රැගෙන යාමේ අරමුණින් ක්ෂේත්‍ර මට්ටමින් මෙම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී පාංශු සංරක්ෂණ කටයුතු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ගොවි ප්‍රජාව සඳහා ඔවුන්ගේ ක්ෂේත්‍ර තුළදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබයි.

ක්‍රියාකාරකම	ඒකකය	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය
		මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
ගොවි ප්‍රජාව සඳහා වූ පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන	වැඩසටහන්	0.425	85	0.319	83	98 %
	ගොවීන්		12500		7940	64 %



පාංශු සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන

## 02. පාංශු සංරක්ෂණය හා දියබෙත්ම කළමනාකරණය

### i. පාංශු සංරක්ෂණ ආදර්ශන ස්ථාපිත කිරීම

පාංශු සංරක්ෂණ කටයුතු පිළිබඳ ගොවි ප්‍රජාව දැනුවත් කිරීමේ එක් ක්‍රමෝපායක් ලෙස මෙම වැඩසටහන ව්‍යාප්ති බල ප්‍රදේශ තුළ ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී ගොවි ප්‍රජාවට නිරීක්ෂණය කල හැකි පොදු ස්ථාන හඳුනා ගනිමින් විද්‍යාත්මක හා තාක්ෂණික පාංශු සංරක්ෂණ ක්‍රම ආදර්ශනයක් ස්ථාපිත කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරිණි. මෙම ආදර්ශනය ස්ථාපිත කිරීම සඳහා ඉඩම් පරිහරණ සැලසුම්කරණයේ තාක්ෂණයන්ද ගලපා ගැනීමට කටයුතු කරන ලදී.

ක්‍රියාකාරකම	ඒකකය	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය මූලය රු.මි.
		මූලය රු.මි.	භෞතික	මූලය රු.මි.	භෞතික	
පාංශු සංරක්ෂණ ආදර්ශන ස්ථාපිත කිරීම	ආදර්ශන	2.10	42	1.152	25	60 %



පාංශු සංරක්ෂණ ආදර්ශන ස්ථාපිත කිරීමට පෙර



පාංශු සංරක්ෂණ ආදර්ශන ස්ථාපිත කිරීමට පසු

ii. “සොහො සිසු නැණ පවුර” පාසැල් පාදක පරිසර සංරක්ෂණ වැඩසටහන

පාංශු සංරක්ෂණය, පරිසර සංරක්ෂණය හා ස්වභාවික සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුම, අකල්ප, කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීමෙන් පරිසර සංරක්ෂණය පිළිබඳ ධනාත්මක ආකල්ප සිසුන් තුළ වර්ධනය කිරීම හා සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම අරමුණු කරගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මේ සඳහා සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා පාසල තුළ පාංශු සංරක්ෂණ ආදර්ශනයක් ස්ථාපිත කරන ලදී.

ක්‍රියාකාරකම	ඒකකය	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය
		මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
පාසැල් පාදක පරිසර සංරක්ෂණ වැඩසටහන	වැඩසටහන්	1.5	60	0.813	23	92 %
	සිසුන්		7500		4782	64 %



පාංශු සංරක්ෂණය පිළිබඳ දේශනයක අවස්ථාවක්



පාංශු සංරක්ෂණ ආදර්ශනය ඉදිකිරීමෙන් පසු

iii. ජල මූලාශ්‍ර දිය කඳුරු සංරක්ෂණය

මධ්‍යම කඳුකරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ තුළ හදබිම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් හඳුනාගත් පාරිසරික වශයෙන් වඩාත් සංවේදී ජල මූලාශ්‍ර හා දියකඳුරු සංරක්ෂණය කිරීමේ වැඩසටහන් 2015 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලදී. විශේෂයෙන් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශවීමේ අවදානමට පත් ජලමූලාශ්‍ර සංරක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වූ අතර එම ජලමූලාශ්‍ර සංරක්ෂණය කිරීමට අවශ්‍ය නිර්මිතයන් සකස් කරමින් අවශ්‍ය ශාක ගහනය වර්ධනය කිරීමට පියවර ගනිමින් මෙම සංරක්ෂණ කාර්යයන් සිදු කරන ලදී.

ක්‍රියාකාරකම	ඒකකය	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය
		මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
ජල මූලාශ්‍ර දිය කඳුරු සංරක්ෂණය	දිය කඳුරු	2.5	25	1.724	23	92 %



ජල මූලාශ්‍ර දිය කඳුරු සංරක්ෂණය කිරීමට පෙර




ජල මූලාශ්‍ර දිය කඳුරු සංරක්ෂණය කිරීමෙන් පසු

#### iv. පාංශු සංරක්ෂණ ව්‍යුහ ස්ථාපිත කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රමුඛතම කාර්යභාරය ලෙස මෙම සංරක්ෂණ වැඩසටහන හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වෙත වාර්ෂිකව ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය මත සංරක්ෂණය සඳහා හඳුනාගනු ලබන ඉඩම් හෙක්ටයාර් ප්‍රමාණය වෙනස් වේ. 2015 වර්ෂයේ සංරක්ෂණය සඳහා හඳුනාගත් ඉඩම් හෙක්ටයාර් ප්‍රමාණය 5750 කි. මෙම ඉඩම් කුල පාංශු බාදන තත්ත්වයන් අවම කිරීමේ අරමුණ ඇතිව විධිමත් පාංශු සංරක්ෂණ ක්‍රම යෙදීම සඳහා ගොවි ප්‍රජාව මෙහෙය වන ලද අතර පාංශු සංරක්ෂණ කටයුතු සාර්ථක ලෙස නිම කරන ලද ගොවීන් වෙත සංරක්ෂණ දීමනා ලෙස හෙක්ටයාර් 01 ක් සඳහා රු. 10,000/- ක මුදලක් මෙම කාර්ය සඳහා දිරිගැන්වීමක් ලෙස ලබාදීමට කටයුතු කරන ලදී.


ක්‍රියාකාරකම	ඒකකය	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය
		මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
පාංශු සංරක්ෂණ ව්‍යුහ ස්ථාපිත කිරීමේ වැඩසටහන	හෙක්ටයාර්	57.10	5750	17.27	3113.2	54 %



කුට්ටි කාණු



ගල් වැටි



පස් වැටි

### 03. සැලසුම් හා ප්‍රගති සමාලෝචනය

#### i. ප්‍රගති සමාලෝචනය රැස්වීම්

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සමස්ථ සංවර්ධන වැඩසටහනෙහි ක්‍රියාකාරකම් පිළිබඳ මාසිකව සියළු ක්ෂේත්‍ර කළමනාකරුවන්ගේ සහභාගීත්වයෙන් අධිකාරියේ සභාපති නන්දසේන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම් 10 පවත්වන ලදී.

ක්‍රියාකාරකම	ඒකකය		ඉලක්කය		ප්‍රතිශතය
	මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
ප්‍රගති සමාලෝචනය රැස්වීම්	0.150	12	0.128	10	75%

### 04. ආයතනික මානව හා භෞතික සම්පත් සංවර්ධනය

#### i. මානව සම්පත් සංවර්ධනය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ කාර්ය මණ්ඩලය හා ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ දැනුම හා කුසලතා වර්ධනය සඳහා ද 2015 වර්ෂයේ පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලද අතර ක්ෂේත්‍ර කළමනාකරුවන් සඳහා විෂයානුබද්ධ පුහුණු වැඩසටහන් හා කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා කාර්ය බද්ධ පුහුණු වැඩසටහන් ලෙස මෙම පුහුණු වැඩසටහන් සංවිධානය කරන ලදී.

ක්‍රියාකාරකම	ඉලක්කය		ප්‍රගතිය		ප්‍රතිශතය
	මූල්‍ය රු.මි.	භෞතික	මූල්‍ය රු.මි.	භෞතික	
පුහුණු වැඩමුළු	0.700	06	0.604	06	86 %

#### ii. ආයතනික සංවර්ධනය

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා 2015 වර්ෂය තුළ අවශ්‍ය කටයුතු සිදු කරන ලදී.

ක්‍රියාකාරකම	ඉලක්කය මූල්‍ය රු.මි.	ප්‍රගතිය මූල්‍ය රු.මි.	ප්‍රතිශතය
භෞතික සම්පත් සංවර්ධනය	0.850	1.190	140 %

## 05. මාධ්‍ය හා ප්‍රචාරණ වැඩසටහන

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කාර්යභාරය පිළිබඳ ජාතික තලය දැනුවත් කිරීමේ අරමුණ ඇතිව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වැඩසටහන් 2015 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලදී අතර එම වැඩසටහන් පිළිබඳ වූ කාර්ය සාධනය පහත සඳහන් පරිදිය.

ක්‍රියාකාරකම	මූල්‍ය ඉලක්කය රු.මි.	මූල්‍ය ප්‍රගතිය රු.මි.
මාධ්‍ය හා ප්‍රචාරණ වැඩසටහන	1.5	0.202

## 06. කෘෂි නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් පාංශු සංක්ෂණ කටයුතු නිම කරමින් හෝඟ වගා සංවර්ධන කටයුතු කරනු ලබන හරිත ගම්මානවල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ ගැටළුව අධිකාරිය විසින් කාලයක සිට නිරීක්ෂණය කරන ලද ගැටළුවකි. මෙම තත්ත්වය අවම කිරීම සඳහා 2000 වර්ෂයේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය කෘෂි නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන ග්‍රාමීය කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීම, නාගරික පරිභෝගිකයා සඳහා සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන සැපයීම, පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු කිරීම, සාම්ප්‍රදායික ආහාර පරිභෝජනය ප්‍රවර්ධන කිරීමත්, ග්‍රාමීය රැකියා විද්‍යුත්තය සඳහා පිළියම් සේවමත් යන පංචවිද අරමුණු ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය විවිධ විකාශන අවධීන් පසු කරමින් අද වන විට ඉතා දියුණු මට්ටමක පවතින අතර එම වැඩසටහන 2015 වර්ෂය තුළ ලබාගත් සාර්ථකත්වය පිළිබඳ තොරතුරු පහත පරිදිය.

කාරණය	රු.
කෘෂි නිෂ්පාදන මිලට ගැනීම	100,444,986.57
කෘෂි නිෂ්පාදන අලෙවිය	121,908,528.80
පිහිටුවා ඇති ගොවි සංවිධාන ගණන	13
හදබිම ගොවි භාරකාර අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය	521,243.76



## 07. සැලසුම්කරණ හා ප්‍රගති සමාලෝචනය

- සංවර්ධන සැලසුම්කරණය

ශ්‍රී ලංකා හඳුනාගැනීමේ අධිකාරියේ ඉදිරි වර්ෂය සඳහා වන සංවර්ධන සැලැස්ම සකස් කිරීම පිළිබඳ වූ වැඩිමුළුවක් සෑම වර්ෂයකම සංවිධානය කරනු ලබන අතර 2016 වර්ෂය සඳහා වන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා වූ වැඩිමුළු ක්ෂේත්‍රයට අදාළ විෂයානුබද්ධ විද්‍යාඥයින්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්ෂේත්‍රයට අදාළ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වය ඇතිව පසුගිය දෙසැම්බර් මාසයේදී සාර්ථක ලෙස පවත්වන ලදී.



අලෙවි ව්‍යාපෘතිය



## අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතිය - 2015

### පාරිභෝගික සේවාව

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සංවර්ධන වැඩසටහන්වලට සමගාමීව ක්ෂේත්‍රයෙන් බිහිවූ ගොවි සංවිධානවලින් පසු අස්වනු හානිය අවම කරමින් ආරක්ෂිත ඇසුරුම්වල බහා රැගෙන එනු ලබයි. එම කෘෂි ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර නැවත තත්ත්ව පරීක්ෂාවට ලක්කර නැවුම් සහ ගුණාත්මක බවෙන් සපිරි කෘෂි ද්‍රව්‍ය මිලදී ගැනීම සිදු කරනු ලබයි. එම කෘෂි ද්‍රව්‍ය සහනදායී මිලට අලෙවි කිරීම සිදු කරන අතර, සාම්ප්‍රදායික ආහාර හඳුන්වාදීමක් සිදුවන අතරම ප්‍රවලිතවීමක්ද සිදු වේ. අලෙවියෙන් පසු ඉතිරිවන කෘෂි ද්‍රව්‍ය හදබිම ගොවිපල් හි කොම්පොස්ට් පොහොර සඳහාද විශ්ව විද්‍යාලයේ ගොවිපලවල සත්ත්ව ආහාර සඳහාද නිකුත් කරනු ලබන්නේ අපතය ආර්ථිකයට එලදායී ලෙස යොදා ගැනීම සඳහායි. මෙම සියළු කාර්ය රාජ්‍ය ආයතනයකින් ඉටුවිය යුතු වගකීම උපරිම ලෙස ඉටු කිරීම සඳහා සේවා පරිසරයක් තුළ සුහදගීලි පාරිභෝගික සන්කාරයක් සහිතව පවත්වගෙන යනු ලබන්නේ අප අලෙවි ව්‍යාපෘතියේ මූලික අරමුණු ඉටුවන ආකාරයෙනි.

### අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතියේ අරමුණු

01. වසවිසෙන් තොර කෘෂි නිෂ්පාදන ඉහල නැංවීමට ගොවි ප්‍රජාව පෙළඹ වීම.
02. ග්‍රාමීය කෘෂි නිෂ්පාදන සඳහා ගොවියාට ඉහළ මිලක් ලබාදීම.
03. නාගරික පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියකින් යුත් කෘෂි නිෂ්පාදන සැපයීම හා සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන ප්‍රවලිත කිරීමට කටයුතු යෙදීම.
04. පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු යෙදීම.
05. ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම.

### වර්තමාන අභිමතාර්ථ

මූලික පරමාර්ථ ඉටුවන අයුරින් රට අහරින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණ ලගා කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය තුමාගේ දර්ශනය මත සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම සඳහා දීප ව්‍යාප්ත අලෙවිසැල් ජාලාවක් මගින් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීමට කටයුතු කිරීම.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය  
 අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතිය  
ලියාපදිංචි පුද්ගලික සැපයුම්කරුවන් - 2015 වර්ෂය

සැපයුම් ද්‍රව්‍ය අනුව

අනු අංකය	වර්ගය	සංඛ්‍යාව
01	එළවළු සැපයුම	44
02	පැල සැපයුම	22
03	ඇසුරුම් ද්‍රව්‍ය (බෝතල්, පැකට්)	59
මුළු සැපයුම්කරුවන් ප්‍රමාණය		125

## සේවා නියුක්තිය සහ සේවා සුරක්ෂිතතාවය

අනුමත සේවක මණ්ඩලය - 35

අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතියට අදාළව 2015 වසරේ මේ වන විට සෘජු සේවා නියුක්තිය 32 දෙනෙකි. ඊට අමතරව විශාල ප්‍රමාණයේ වකු ශ්‍රම දායකත්වයක්ද ඇත. ඉන් දැනට සෘජු සේවා නියුක්තියන්ගේ සේවා සුරක්ෂිතතාවය සඳහා පහත පරිදි සේවක සුභසාධනය නගාසිටුවීමට කටයුතු කර ඇත.

### සේවක සුභසාධනය

#### 01 සංචිත වෙන් කිරීම

- හඳුබිම අලෙවි කාර්ය මණ්ඩලයේ අවදානම් සංචිත අරමුදල - 2,015,767.16
- අලෙවි කාර්ය මණ්ඩලයේ සුභ සාධන සේවා - 404,868.18


#### 02 සේවක ණය ලබා දීම

- ආපදා ණය - 75,000.00
- ක්ෂණික ණය - 75,000.00
- මාස 03 ක වැටුප - 3(මූලික වැටුප)

2015-01-01 සිට 2015-12-30 දක්වා ප්‍රගතිය

අනු අංකය	මාසය	ගැනුම් රු	විකුණුම් රු
1	ජනවාරි	11,355,679.88	12,877,167.22
2	පෙබරවාරි	9,575,502.42	11,147,193.80
3	මාර්තු	9,602,156.40	11,617,090.41
4	අප්‍රේල්	5,998,597.20	7,815,427.42
5	මැයි	6,670,028.20	8,544,125.69
6	ජූනි	9,029,360.65	10,321,152.59
7	ජූලි	8,573,991.25	10,626,678.63
8	අගෝස්තු	7,599,955.41	9,414,601.32
9	සැප්තැම්බර්	6,539,092.31	8,440,220.65
10	ඔක්තෝබර්	7,123,831.29	9,325,542.62
11	නොවැම්බර්	9,657,958.20	11,162,773.48
12	දෙසැම්බර්	9,032,974.06	10,941,238.39
	එකතුව	100,759,127.27	122,233,212.22

2015-01-01 සිට 2015-12-30 දක්වා ප්‍රගතිය



ශ්‍රී ලංකා හදබිම අධිකාරිය

අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතිය

ලියාපදිංචි හරිත උදාන ගොවි සංවිධාන - 2015 වර්ෂය


අනු අංකය	ගොවි සංවිධානයේ නම	ගොවීන් සංඛ්‍යාව	ගැනුම් වටිනාකම
01	වත්තේගෙදර හරිත උදාන ගොවි සංවිධානය වත්තේගෙදර,ගල්අතර	87	1,941,382.50
02	රත්තොට හරිත උදාන ගොවි සංවිධානය කයිකාවල,මාතලේ	17	3,148,395.90
03	හිඹුටුගොල්ලෑව හරිත උදාන ගොවි සංවිධානය හිඹුටුගොල්ලෑව,උපුල්දෙණිය	20	3,066,351.65
04	බුලුගහපිටිය හරිත උදාන ගොවි සංවිධානය බුලුගහපිටිය,නුවරඑළිය	23	3,635,696.25
05	රොටවැව හරිත උදාන ගොවි සංවිධානය ගලේවෙල,මාතලේ	50	2,054,986.00
06	රජ්ජම්මන හරිත උදාන ගොවි සංවිධානය මඩවලඋල්පත,මාතලේ	21	936,028.50
07	මල්ලවපිටිය හරිත උදාන ගොවි සංවිධානය මාවතගම,කුරුණෑගල	14	284,065.25
08	තඹුත්තේගම හරිත උදාන ගොවි සංවිධානය සුදර්ශනගම,හුරිගස්වැව	18	732,380.00
09	බෝගමුව හරිත උදාන ගොවි සංවිධානය බෝගමුව,රිකිල්ලගස්කඩ	115	2,999,582.95
10	යටවත්ත හරිත උදාන ගොවි සංවිධානය යටවත්ත,මාතලේ	25	980,005.74
11	මාගොඩ හරිත උදාන ගොවි සංවිධානය මාගොඩ,නුවරඑළිය	22	3,098,935.00

ශ්‍රී ලංකා හඳුන්වූ අධිකාරියේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන

2008 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ප්‍රගතිය

	2008	2009	2010	2011	2012	2013	2014	2015	එකතුව රු
විකුණුම් රු	63,416,558.06	70,622,665.94	83,415,551.96	96,996,133.59	107,095,443.68	114,893,408.11	113,500,930.94	122,613,763.29	772,554,455.57
ගැනුම් රු	53,810,289.99	58,158,971.64	69,167,508.44	78,181,732.99	85,691,731.78	95,139,121.96	89,161,804.58	100,494,409.17	629,805,570.55
දළ ලාභය	10,041,173.87	12,580,209.98	14,151,150.08	18,286,846.96	21,682,690.25	21,307,054.35	24,096,107.32	23,590,325.45	145,735,558.26
වියදම	10,048,684.85	11,121,577.18	12,487,941.28	13,562,209.56	14,296,392.46	18,437,705.92	27,657,824.84	20,009,217.34	127,621,553.43
ශුද්ධ ලාභය	4,873,631.00	1,518,032.80	1,792,711.80	5,106,858.41	8,100,955.18	4,249,826.99	1,662,788.48	3,555,804.22	30,860,608.88

ශ්‍රී ලංකා හඳුන්වූ අධිකාරියේ අලෙවි ප්‍රවර්ධන ව්‍යවස්ථාපිත  
 2008 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ප්‍රගතිය





ශ්‍රී ලංකා හදබිම අධිකාරිය  
 අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතිය  
 රාජ්‍ය හා වෙනත් ආයතන - 2015 වර්ෂය

අනු අංකය	ආයතනයේ නම
01	කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජේරාදෙණිය
02	Protected Agriculture Association
03	යුද හමුදා කඳවුර, II වන බලසේනා මූලස්ථානය, පල්ලේකැලේ
04	අධිකාරි, එළිමහන් සිර කඳවුර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, කුණ්ඩසාලේ
05	ස්ථානභාර නිලධාරි, හදබිම ගොවිපල, පල්ලේකැලේ
06	ස්ථානභාර නිලධාරි, හදබිම ගොවිපල, කොත්මලේ
07	ස්ථානභාර නිලධාරි, යුද හමුදා කඳවුර, වවුනියාව
08	කළමනාකරු, පිදුරුතලාගල ගොවිපල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නුවරඑළිය






මුද්‍රණ වාර්තා

**ශ්‍රී ලංකා හදබිම අධිකාරිය**  
**2015. 12. 31. දිනට මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශනය**

2014			සටහන්		2015		
ප්‍රධාන කාර්යාලය	අලෙවි අංශය	හදබිම අධිකාරිය	වන්නම්		ප්‍රධාන කාර්යාලය	අලෙවි අංශය	හදබිම අධිකාරිය
45,560,966.51	9,746,811.22	55,307,777.73	ජංගම නොවන වන්නම්	සටහන 01	62,703,709.56	8,609,974.84	71,313,754.40
			දේපල පිරිසිදු කාලප්‍රකරණ				
<b>45,560,966.51</b>	<b>9,746,811.22</b>	<b>55,307,777.73</b>	ජංගම නොවන වන්නම් මුළු එකතුව		<b>62,703,779.56</b>	<b>8,609,974.84</b>	<b>71,313,754.40</b>
			ජංගම වන්නම්				
9,720,516.64	1971066.67	11691583.3116 943507.45	ඉන්වෙන්ටරිය / නොග	සටහන 02	7,752,318.25	1,529,034.35	9,281,352.00
13,398,231.85	3545275.00	7000.00	වෙළඳ සහ වෙනත් අය විය යුතු දෑ කලින් ගෙවීම්	සටහන 03	16,729,541.48	10,078,390.57	26,807,932.05
7,000.00		7000.00		සටහන 04	7,000.00		7,000.00
2,000,000.00	13707471.54	15707471.54	ස්ථාවර තැන්පතු	සටහන 05	8,000,000.00	3,333,787.20	11,333,787.20
152,965.75	21385.61	174351.36	ආරක්ෂක තැන්පතු	සටහන 06	162,784.49	24,756.65	187,541.14
	232432.29	232432.29	ඉතුරුම් ගිණුම්			1,296,358.90	1,296,358.90
10,876,959.03	(1971006.80)	8905952.23	බැංකු ගිණුම්	සටහන 07	6,722,370.69	5,340,947.63	12,063,318.32
36,155,673.27	17506624.91	53662298.18	ජංගම වන්නම් එකතුව		39,374,014.91	21,603,275.30	60,977,290.21
<b>81,716,639.78</b>	<b>27,253,436.13</b>	<b>108,970,075.91</b>	වන්නම් එකතුව		<b>102,077,794.47</b>	<b>30,213,250.14</b>	<b>132,291,044.61</b>
			බැරකම්				
			ජංගම බැරකම්				
5,277,171.11	947,373.55	6,224,544.66	වෙළඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ උපරිත වියදම්	සටහන 08	8,989,927.79	1,901,398.69	10,891,326.48
794,418.91	2,538,761.35	3,333,180.26		සටහන 09	3,094,270.27	1,308,552.18	4,402,822.45
152,965.75	21,385.61	174,351.36	ආරක්ෂක තැන්පතු		162,784.49	24,756.65	187,541.14
6,224,555.77	3,507,520.51	9,732,076.28	ජංගම බැරකම් එකතුව		12,246,982.55	3,234,707.52	15,481,690.07
			ජංගම නොවන බැරකම්				
16,736,977.98	714,249.50	17,451,227.48	පාරිතෝෂික සඳහා වෙන්කිරීම්	සටහන 10	15,463,119.98	974,614.00	16,437,733.98
1,159,334.91		1,159,334.91	වාහන ණය		938,608.97		938,608.97
17,896,312.89	714,259.50	18,610,562.39	ජංගම නොවන බැරකම් එකතුව		16,401,728.95	974,614.00	17,376,342.95
24,120,868.66	4,221,770.01	28,342,638.67	බැරකම් එකතුව		28,648,711.50	4,209,321.52	32,858,033.02
<b>57,595,771.12</b>	<b>23,031,666.12</b>	<b>80,627,437.24</b>	ශුද්ධ වන්නම් එකතුව		<b>73,429,082.97</b>	<b>26,003,928.62</b>	<b>99,433,011.59</b>
			ශුද්ධ වන්නම් / සම කොටස්				
26,823,630.20		26,823,630.20	රාජ්‍ය ප්‍රදාන ගිණුම		43,915,403.58		43,915,403.58
992,091.51		992,091.51	සංචිත ගිණුම		992,091.51		992,091.51
1,087,229.82		1,087,229.82	මූලධන සංචිත		1,087,229.82		1,087,229.82
2,091.97		2,091.97	GTZ ප්‍රදාන		2,091.97		2,091.97
19,334,720.59		19,334,720.59	ප්‍රත්‍යාගණන ගිණුම		19,334,720.59		19,334,720.59
9,356,007.03	23,031,666.12	32,387,673.15	අතිරික්ත ගිණය		8,097,545.50	26,003,928.62	34,101,474.12
<b>57,595,771.12</b>	<b>23,031,666.12</b>	<b>80,627,437.24</b>	ශුද්ධ වන්නම් / සම කොටස් එකතුව		<b>73,429,082.97</b>	<b>26,003,928.62</b>	<b>99,433,011.59</b>



පිටු අංක 02 හි ගිණුම්කරන ප්‍රතිපත්ති හා පිටු අංක 15 සිට 40 දක්වා වූ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශන වල අවශ්‍ය අංශයක් වේ. මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ. මෙම මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර ඊට සාක්ෂි වශයෙන්

ඒ.එම්.ඩබ්ලිව්.බී. තිලකරත්න  
 සහකාර අධ්‍යක්ෂ ( මුදල් )

කේ.එස්.ප්‍රේමරත්න  
 විධායක අධ්‍යක්ෂ

නිදේශන හේරත්  
 සහායකී

සකස් කරන ලද්දේ : 
 පරීක්ෂා කරන ලද්දේ : 

# ගිණුම් පිළිබඳ සටහන්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිති කොමිටිය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම් ප්‍රමිති(SLPSAS) වලට අනුව ශ්‍රී ලංකා හඳුනාගත් අධිකාරියේ මූල්‍ය ප්‍රකාශණ පිළියෙල කරන ලදී.

හඳුනාගත් අධිකාරියේ මුදල් වර්ෂය දෙසැම්බර් 31 වන දායින් අවසන් වන ලීන් වර්ෂය වේ.

ශ්‍රී ලංකා හඳුනාගත් අධිකාරිය මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රදාන ලබන අතර එය එහි අලෙවි ප්‍රවර්ධන ව්‍යාපෘතියෙන් හා ගොවිපල දෙකකින් ද ( කොන්මලේ හා පල්ලෙකැලේ ) ස්වකීය ආදායම් උපදවා ගනී.

01. ක්ෂය වීම, සියලු වාහන, ගෘහ භාණ්ඩ හා සවි කිරීම්, කාර්යාලීය උපකරණ හා ගොඩනැගිලි වල පිරිවැය හෝ ප්‍රත්‍යාගණනය මත පදනම්ව සරල රේඛීය ක්‍රමයට ගණනය කරන ලදී.

වාහන	- 25% වාර්ෂික
කාර්යාලීය උපකරණ	- 10% වාර්ෂික
ගොඩනැගිලි	- 2.5% වාර්ෂික
ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	- 7.5% වාර්ෂික
කෘෂිකාර්මික උපකරණ	- 10% වාර්ෂික
මෝටර් සයිකල්	- 20% වාර්ෂික

වර්ෂය තුළ කරන ලද මිල දී ගැනීම් සඳහා ක්ෂය වීම නොකරන ලද නමුත් ඉවත් කරන ලද වර්ෂය සඳහා මෙන්ම මුළු වර්ෂය සඳහා ක්ෂය වීම කරන ලදී. ඉවත් කරන ලද වර්ෂය තුළ හා මිගදී ගන්නා වර්ෂය තුළ මෝටර් සයිකල් සඳහා ක්‍රමයේ ක්ෂය කිරීම සිදු කරන ලදී.

02. අඩමාණ ණය සඳහා ප්‍රතිපාදන - ගම්පොල නිවාස ණය.

03. මූල්‍ය තත්ව ප්‍රකාශණය, මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශණය, ශුද්ධ වත්කම් / ස්කන්ධ වෙනස්කම් පිළිබඳ ප්‍රකාශණය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශණය SLPSAS 01 වලට අනුකූල ය.

04. මුදල් ප්‍රවාහ ප්‍රකාශණය SLPSAS 02 වලට අනුකූල ය.

05. වක්‍ර ලේඛ අංක 150 ට අනුව කාලානුරූප නොවන වාහන බැහැර කිරීමෙන් ලද ආදායම් මහා භාණ්ඩාගාරයට ප්‍රේෂණය කෙරේ.

06. 2012 වර්ෂය දක්වා අප අගය අඩු කිරීමේ මූලධන ක්‍රමය අනුගමනය කළ අතර අපගේ අගය අඩු කිරීමේ ප්‍රතිපත්තිය 2013 වර්ෂයේ සිට පුනරාවර්තන ක්‍රමයට වෙනස් කර ඇත.

2014 හා 2015 මූල්‍ය වර්ෂ වල අලෙවි ව්‍යාපෘතියේ වංචාවක් අනාවරණය වී ඇති අතර වංචාවට අදාළ මුදල් ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැත. වංචාවට අදාළ නීතිමය කටයුතු අධිකරණයේ සිදු කෙරෙමින් පවතී.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය  
2015. 12. 31. දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය කාර්ය සාධනය

2014			ආදායම	උපලේඛනය	2015		
ප්‍රධාන කාර්යාලය	අලෙවි අංශය	හදබිම අධිකාරිය			ප්‍රධාන කාර්යාලය	අලෙවි අංශය	හදබිම අධිකාරිය
47,000,000.00		47,000,000.00	මහා භාණ්ඩාගාර අරමුදල - ( පුනරාවර්තන )	01	57,360,830.16		57,360,830.16
57,117,163.00		57,117,163.00	මහා භාණ්ඩාගාර අරමුදල - ( මූලධන )		35,625,000.00		35,625,000.00
12,012,344.71		12,012,344.71	අමාත්‍යාංශ අරමුදල් - විශේෂ				0.00
3,028,917.05	3,561,717.52	6,590,634.57	වෙනත් ආදායම්	02	3,706,537.66	1,378,295.20	5,084,832.86
8,318,842.62		8,318,842.62	ක්ෂය වීම		8,517,773.35		8,517,773.35
	24,096,107.32	24,096,107.32	දළ ලාභය	03		24,004,839.29	24,004,839.29
127,477,267.38	27,657,824.84	155,135,092.22			105,210,141.17	25,383,134.49	130,593,275.66
			අඩු කිරීම් :- වියදම්				
37,839,552.56	8,418,490.18	46,258,042.74	01. පුද්ගල පඩිනඩි	04	44,782,741.85	9,456,499.63	54,239,241.48
1,834,750.13	399,318.06	2,234,068.19	02. ගමන් වියදම් හා යැවීම් දීමනා		1,691,261.09	290,592.76	1,981,853.85
3,098,110.20	2,764,936.57	5,849,700.27	03. සැපයුම්කරුවන් / ප්‍රවාහනය		4,335,663.59	1,398,168.24	5,733,831.83
6,043,837.54	3,696,763.10	11,799,150.67	04. නඩත්තු වියදම්		6,459,677.21	4,472,457.04	10,932,134.25
868,637.82	6,347,576.69	5,171,010.98	05. වෙනත්		871,971.22	1,585,309.77	2,457,280.99
8,318,842.62	1,238,276.48	9,557,119.10	06. ක්ෂය වීම		8,517,773.35	1,634,399.49	10,152,172.84
53,076,215.60		53,076,215.60	07. සංවර්ධන වියදම්	05	40,627,092.12		40,627,092.12
12,012,344.71		12,012,344.71	08. විශේෂ ව්‍යාපෘති වියදම්				0.00
393,838.00		393,838.00	10. ක්‍රමක්ෂය		355,544.00		355,544.00
	3,129,675.28	3,129,675.28	11. අපනය			3,316,016.53	3,316,016.53
123,486,129.18	25,995,036.36	149,481,165.54	මෙහෙයුම් වියදම් එකතුව		107,641,724.43	22,153,443.46	129,795,167.89
3,991,138.20	1,662,788.48	5,653,926.68	මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් අතිරික්තය / ( හිඟය )		(2,431,583.26)	3,229,691.03	798,107.77
5,364,868.83	21,368,877.64	26,733,746.47	2015. 01. 01 දිනට ඉදිරියට ගෙනා ශේෂය		10,529,128.76	22,774,237.59	33,303,366.35
9,356,007.03	23,031,666.12	32,387,673.16	කාලසීමාව සඳහා ශුද්ධ අතිරික්තය / ( හිඟය )		8,097,545.50	26,003,928.62	34,101,474.12

දේපල පිරිසන හා උපකරණ

පිරිවැය

ගිණුම් කේතය	විස්තරය	2015. 01. 01. දිනට පිරිවැය	එකතු කිරීම් මිලදී ගැනීම්	බැහැර කිරීම්		2015. 12. 31. දිනට පිරිවැය
				වත්කම් විකිණීම්	ගැලපුම්	
2105	ගොඩනැගිලි	14,652,522.91	670,614.00	0.00	0.00	15,323,136.91
2104	මෝටර් රථ	27,532,900.00	25,854,660.00	0.00	0.00	53,387,560.00
	මෝටර් සයිකල් (ණය)	1,969,190.00	0.00	177,310.00	14,160.00	1,777,720.00
	උප එකතුව	29,502,090.00	25,854,660.00	177,310.00	14,160.00	55,165,280.00
2101	කාර්යාල උපකරණ	8,721,537.19	457,863.20	384,731.25	0.00	8,794,669.14
2101	ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	2,235,767.20	85,043.53	17,867.42	0.00	2,302,943.31
2103	කෘෂිකාර්මික උපකරණ	6,336,602.50	0.00	0.00	0.00	6,336,602.50
	එකතුව	61,448,519.80	27,068,180.73	579,908.67	14,160.00	87,922,631.86

ක්ෂය

කේතය	විස්තරය	2015. 01. 01. දිනට ක්ෂය	වර්ෂය සඳහා අගය අඩු වීම	බැහැර කිරීම සඳහා අගය අඩු වීමේ / හිලව් කිරීමේ ප්‍රතිපාදන	ගැලපුම් ඉවත් කිරීම	ගැලපුම් ඉවත් කිරීම
2105	ගොඩනැගිලි	1,011,066.69	366,313.05	0.00		1,377,379.74
2104	මෝටර් රථ	8,569,909.00	6,517,500.00	0.00		15,087,409.00
	මෝටර් සයිකල් (ණය)	983,350.00	355,544.00	88,886.00	2,832.00	1,247,176.00
2101	කාර්යාල උපකරණ	3,492,624.23	834,060.58	38,473.12		4,288,211.69
2101	ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	679,174.37	166,239.47	1,339.22		844,074.62
2103	කෘෂිකාර්මික උපකරණ	1,740,941.00	633,660.25			2,374,601.25
	එකතුව	16,477,065.29	8,873,317.35	128,698.34	2,832.00	25,218,852.30

ලියා හළ අගය

ගිණුම් කේතය	විස්තරය	2015. 12. 31. දිනට ලියා හළ අගය
2105	ඉඩම් හා ගොඩනැගිලි	13,945,757.17
2104	මෝටර් රථ	38,300,151.00
	මෝටර් සයිකල් (ණය)	530,544.00
2101	කාර්යාල උපකරණ	4,506,457.45
2101	ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	1,458,868.69
2103	කෘෂිකාර්මික උපකරණ	3,962,001.25
	එකතුව	62,703,779.56

දේපල පිරිසක හා උපකරණ

පිරිවැය

ගිණුම් කේතය	විස්තරය	2015. 01. 01. දිනට පිරිවැය	එකතු කිරීම්	බැහැර කිරීම්	2015. 12. 31. දිනට පිරිවැය
			මිල දී ගැනීම්	විකිණීම්	
2105	ඉඩම් හා ගොඩනැගිලි	3,794,900.79	0.00	0.00	3,794,909.79
2104	මෝටර් රථ	4,216,800.00	0.00	0.00	4,216,800.00
2101	කාර්යාල උපකරණ	3,541,376.24	121,636.00	0.00	3,663,012.24
2101	ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	1,749,204.60	375,927.11	0.00	2,125,131.71
	එකතුව	13,302,281.63	497,563.11	0.00	13,799,844.74

ක්ෂය

කේතය	විස්තරය	2015. 01. 01. දිනට ශේෂය	වර්ෂය සඳහා අගය අඩු වීම	බැහැර කිරීම සඳහා අගය අඩු වීමේ ප්‍රතිපාදන	අගය අඩු වීමේ ප්‍රතිපාදන එකතුව
2105	ඉඩම් හා ගොඩනැගිලි	70,306.42	94,872.52	0.00	165,178.94
2104	මෝටර් රථ	3,162,600.00	1,054,199.00	0.00	4,216,799.00
2101	කාර්යාල උපකරණ	262,404.87	354,137.62	0.00	616,542.49
2101	ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	60,159.12	131,190.35	0.00	191,349.47
	එකතුව	3,555,470.41	1,634,399.49	0.00	5,189,869.90

ලියා හළ අගය

ගිණුම් කේතය	විස්තරය	2015. 12. 31. දිනට ලියා හළ අගය
2105	ඉඩම් හා ගොඩනැගිලි	3,629,721.85
2104	මෝටර් රථ	1.00
2101	කාර්යාල උපකරණ	3,046,469.75
2101	ගෘහ භාණ්ඩ හා සවි කිරීම්	1,933,782.24
	ප්‍රධාන කාර්යාලය	
	අම්පාර	0.00
	එකතුව	8,609,974.84

වෙළඳ හා වෙනත් අය විය යුතු

පූර්ව වර්ෂයේ මුදල	ගිණුම් කේතය	විස්තරය	මුදල 2015	කාල විශ්ලේෂණය		සටහන 03
				අවුරුදු 01	අවුරුදු 01 න් ඉහළ	
		කාර්ය මණ්ඩල ණය				
6,853.75		වැටුප් වැඩිපුර ගෙවීම්	6,853.75		6,853.75	I
13,500.91		ගම්පොල නිවාස ණය	13,500.91		13,500.91	II
1,500.00		විශේෂ අත්තිකාරම්	1,900.00	1,900.00		III
8,971,480.12		ආපදා ණය	13,126,063.79		13,126,063.79	IV
703,512.59		2012 වාහන ණයගැතියන්	488,238.57		488,238.57	V
606,667.08		2013 වාහන ණයගැතියන්	385,115.33		385,115.33	VI
84,336.95		උත්සව අත්තිකාරම්	23,336.95	23,336.95		VII
9,885.12		මෝටර් සයිකල් රක්ෂණ		0.00		
		කාර්ය මණ්ඩල ණයගැතියන් ගැළපීම	50,998.25	50,998.25		
		වැටුප් වැඩිපුර ගෙවීම් හා විදේශ ගමන් ගාස්තු	55,554.70	55,554.70		
(13,500.91)		අඩමාණ ණයගැති සඳහා වෙන්කිරීම	(13,500.91)		(13,500.91)	
10,384,235.61		උප එකතුව	14,138,061.34	131,789.90	14,006,271.44	
		වෙනත් ණයගැතියන්				
2,094,280.65		ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව	2,094,280.65		2,094,280.65	VIII
307,808.22		ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොළී	339,229.75		339,229.75	IX
		ලැබිය යුතු ස්ථාවර ආපදාණය පොළී	12,750.00		12,750.00	
40,000.00		පල්ලෙකැලේ ළදරුවාසල	40,000.00		40,000.00	
1,437.50		ජාතික ගොවි සතිය				
569,000.00		කොන්ත්‍රාත් අත්තිකාරම්		0.00		
1,469.87		ඉන්ධන අත්තිකාරම්	1,469.87		1,469.87	
		ලැබිය යුතු පල්ලෙකැලේ ගොවිපලේ ආදායම	86,449.87	86,449.87		
		ලැබිය යුතු කොත්මලේ ගොවිපලේ ආදායම	17,300.00	17,300.00		
3,013,996.24		උප එකතුව	2,591,480.14	103,749.87	2,487,730.27	
13,398,231.85		එකතුව	16,729,541.48	235,539.77	16,494,001.71	



කලින් ගෙවීම්

පූර්ව වර්ෂයේ මුදල	ගිණුම් කේතය	විස්තරය	මුදල 2015	කාල විශ්ලේෂණය	
				අවුරුදු 01	අවුරුදු 01 න් ඉහළ
1,000.00		සුරැකුම් තැන්පතු - ජල සම්පාදන මණ්ඩලය	1,000.00		1,000.00
6,000.00		තැන්පතු - විදුලි බල මණ්ඩලය	6,000.00		6,000.00
7,000.00		එකතුව	7,000.00		7,000.00

ස්ථාවර තැන්පතු

පූර්ව වර්ෂයේ මුදල	ගිණුම් කේතය	විස්තරය	මුදල 2015
1,000,000.00		057-60-01-00010198-9	1,000,000.00
1,000,000.00		057-60-01-00010199-8	1,000,000.00
		057-60-01-00014482-6	6,000,000.00
		එකතුව	8,000,000.00

ආරක්ෂක තැන්පතු

	නම	මුදල (රු.)	2015/01/01 දිනට පොලිය	2015/12/31 දිනට පොලිය	මුළු මුදල (රු.)
1.	එස්.කළුතැන්නිගේ	5,000.00	1,600.86	268.87	6,869.73
2.	ඒ. සෙනෙවිරත්න	5,000.00	1,600.86	268.87	6,869.73
3.	වමිල සම්පත් කුමාර	5,000.00	,600.86	268.87	6,869.73
4.	එච්.එම්.කේ.යටවර	1,500.00	83.03	64.43	1,647.46
5.	එල්.කේ.සී.කේ.කාංචන	1,000.00			1,000.00
6.	ජී. නිලන්ති	1,500.00			1,500.00
	එකතුව	19,000.00	4,885.61	871.04	24,765.65

සටහන 07

ඉතිරි කිරීමේ ගිණුම

1	ප්‍රධාන කාර්යාලය	057-1-001-4-1338201	4,134,412.11
2	අම්පාර අලෙවි මධ්‍යස්ථානය	015-1-001-2-1338028	1,206,535.52
	එකතුව		5,340,947.63

වෙළඳ හා වෙනත් අය විය යුතු

පූර්ව වර්ෂයේ මුදල	ගිණුම් කේතය	විස්තරය	මුදල 2015	කාල විශ්ලේෂණය	
				අවුරුදු 01	අවුරුදු 01 න් ඉහළ
5,000.00		මහනුවර ආරක්ෂක සේවය	5,000.00		5,000.00
8,785.85		කාර්ය මණ්ඩල ණයගැතියන් ගැළපීම			
600,000.02		පල්ලෙකැලේ ගොවිපල් ණය	600,000.02		600,000.02
768,320.50		රඳවා ගැනීම්	118,137.50	118,137.50	
55,500.00		ආපසු ගෙවන තැන්පතු	42,500.00		42,500.00
1,657,457.65		පාංශු රක්ෂණ තැන්පතු	51,891.99		51,891.99
27,862.80		රක්ෂණ			
2,064.90		විවිධ අත්තිකාරම්	2,064.90	2,064.90	
1,978,600.84		අලෙවි අංශ ණය	7,595,333.38		7,595,333.38
		අලෙවි අංශ (දෝෂය)	575,000.00	575,000.00	
5,277,171.11		එකතුව	8,989,927.79	695,202.40	8,294,725.39

උපවික වියදම්

ගිණුම් කේතය	විස්තරය	මුදල
1404	දුරකථන	45,619.89
1404-b	විදුලිය	15,703.45
1404-c	ජලය	6,276.11
PL 102	සත්ව ආහාර	1,400,425.00
KO502	සත්ව ආහාර	39,500.00
PL113	දුරකථන	2,732.11
PL112	විදුලිය	5,063.94
KO516	දුරකථන	412.77
2201- E-ii	භෞතික සම්පත් සංවර්ධනය	56,437.00
	වාහන ( අලෙවි අංශය)	550,000.00
	විගණන ගාස්තු - 2013	322,190.00
	2014	300,000.00
	2015	350,000.00
	එකතුව	3,094,270.27

ශ්‍රී ලංකා හඳුන්වන අධිකාරිය  
මහා භාණ්ඩාගාර හා අමාත්‍යාංශ අරමුදල් - 31-12-2015

මහා භාණ්ඩාගාර අරමුදල්

(රු.)

	පුනරාවර්තන	58,731,996.00
අඩු කළා	ආපසු යැවූ මුදල	<u>1,371,165.84</u>
		<u>57,360,830.16</u>
	මූලධන	<u>35,625,000.00</u>
	එකතුව	<u>35,625,000.00</u>

එකතුවූ වියදම්

ගිණුම් කේතය	විස්තරය	මුදල 2015
3001	කුලී	1,851,500.00
3007	ණය පොලී	516,826.28
3004	අධිභාර	2,400.00
3009	විවිධ ආදායම්	745,230.17
3012	ගොවිපල් නිෂ්පාදන අලෙවිය	(1,545,510.38)
3003	සැපයුම් ලියාපදිංචි ගාස්තු	23,000.00
	ගවයන් සඳහා අධිභාර	28,427.00
	කාර්යාලීය වාහනයේ අය කර ගැනීම්	10,200.00
	සාද නිවාස ආදායම්	1,000.00
	ස්ථාවර වත්කම් විකිණීම (මෝටර් සයිකලය )	52,961.88
	ස්ථාවර වත්කම් විකිණීම	(331,151.33)
	ආදායම් ගිණුමෙන් සංවර්ධන වියදම් ගිණුම (057100131338046)	2,351,654.04
	එකතුව	3,706,537.66

වෙනත් ආදායම්

විස්තරය	මුදල
ලියාපදිංචි ගාස්තු	47,000.00
විවිධ ආදායම්	92,556.08
අධිභාර	3,375.00
පොලී ආදායම්	1,235,364.12
එකතුව	1,378,295.20



**විගණකාධිපතිවරයාගේ වාර්තාව**



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය  
எனது இல.  
My No.

සීඑල්පී-2/කේඩී/එච්/එච්/1/  
15/2016/17

ඔබේ අංකය  
உமது இல.  
Your No.

දිනය  
திகதி  
Date

2017 පෙබරවාරි 21 දින

සභාපති  
ශ්‍රී ලංකා හඳුනාගැනීමේ අධිකාරිය.

ශ්‍රී ලංකා හඳුනාගැනීමේ අධිකාරියේ (ශ්‍රී ලංකා හරිත දැනවීම් සංවර්ධන මධ්‍යම අධිකාරියේ) 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා හඳුනාගැනීමේ අධිකාරියේ (ශ්‍රී ලංකා හරිත දැනවීම් සංවර්ධන මධ්‍යම අධිකාරියේ) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකර්ම නීතිගත පනතේ 23 වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් අධිකාරියේ සභාපති වෙත 2016 අගෝස්තු 18 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.



1.3 විගණකගේ වගකීම  
-----

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අධිකාරියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනම  
-----

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවිගණනය කරනු ලැබේ.



2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා හඳුනාගැනීමේ අධිකාරියේ (හරිත දැනට බිම් සංවර්ධන මධ්‍යම අධිකාරියේ) මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01

අධිකාරිය විසින් ගොවි භාරකාර අරමුදල සඳහා ගෙවූ පොළිය වන රු.21,550 ක් වියදම් ලෙසට නොදක්වා පොලී ආදායම් වලින් හිලවී කර මූල්‍ය කාර්යසාධන වාර්තාවේ දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07

ඡංගම නොවන වත්කම් සඳහා එලදායි ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.5,531,800 ක් වූ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

රාජ්‍ය ආදායම් ගිණුම්ගත කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය මූල්‍ය ප්‍රකාශන තුළින් හෙළිදරව් කර නොතිබූ අතර සමාලෝචිත වර්ෂයේදී භාණ්ඩාගාරයෙන් ලද රු.35,625,000 ක ප්‍රාග්ධන ප්‍රදාන මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ ඇතුළත් කර තිබුණි.



2.2.3 ගිණුම්කරණ අඩුපාඩු  
 -----

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට උපවිත සේවක අර්ථසාධක අරමුදල් වියදම රු.59,241 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.

2.2.4 නොසැසඳූ පාලන ගිණුම්  
 -----

අලෙවිසැල්වල පවත්වා තිබුණු මාසික සාරාංශ ලේඛන සහ මූල්‍ය ප්‍රකාශන අතර ගැණුම්, විකුණුම් හා අපනය වටිනාකම් පිළිවෙලින් රු.7,334,298 ක, රු.738,245 ක සහ රු.187,448 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

2.2.5 පැහැදිලි නොකළ වෙනස්කම්  
 -----

අධිකාරියේ අලෙවි අංශයේ සේවක අර්ථසාධක අරමුදල් වියදම රු.849,817 ක් වුවද එය මූල්‍ය ප්‍රකාශනවල රු.855,916 ක් ලෙස දක්වා තිබුණි.

2.2.6 අවිනිශ්චිත ගිණුම්  
 -----

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේ වෙළඳ සහ වෙනත් ලැබිය යුතු ශේෂ යටතේ දක්වා තිබුණු 2014 වර්ෂයේ සිට පැවත එන හඳුනා නොගත් “කාර්ය මණ්ඩල ණය ගැලපුම්” ගිණුමේ වූ රු.50,998 ක ශේෂය නිරවුල් කර නොතිබුණි.

2.3 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්  
 -----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වසර 01 සිට වසර 05 දක්වා කාල පරාසයකට අයත් එකතුව රු. 179,125 ක් වූ ලැබිය යුතු ශේෂ 25 ක් අයකරගෙන නොතිබුණි.
- (ආ) අධිකාරියේ සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු.244,034 ක්වූ ණය සහ පොළී මුදල සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටද අයකර ගෙන නොතිබුණි.



(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වසර 01 සිට වසර 10 දක්වා කාල පරාසයකට අයත් එකතුව රු.190,767 ක් වූ ගෙවිය යුතු ශේෂ 21 ක් නිරවුල් කර නොතිබුණි.

(ඈ) වසර 21 කට පෙර සේවය අවසන් කළ ගබඩා භාරකරුවෙකුට ගෙවිය යුතු සේවක ඇප තැන්පතු රු.13,874 ක් නිරවුල් කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

---

නීති රීති හා රෙගුලාසිවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
<p>ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p> <hr/> <p>(අ) මුදල් රෙගුලාසි 139(4), 264 සහ 267</p>	<p>අවස්ථා 32 කදී ගෙවා තිබුණු එකතුව රු.1,684,786 ක අතිකාල දීමනා, වැටුප්, අග්‍රිම, ආපදා ණය, අත්තිකාරම් සහ වෙනත් ගෙවීම් සඳහා වවුචර්පත්වල මුදල් භාරගත් බවට අත්සන් තබා හෝ කුච්ඛාන්සි ලබාගෙන හෝ නොතිබුණි.</p>
<p>(ආ) මුදල් රෙගුලාසි 139(7) 262(2) සහ 262(3)</p>	<p>අවස්ථා 16 කදී එකතුව රු.597,892 ක ගෙවීම් සම්බන්ධයෙන් වවුචර්පත්වල හා උපයෝගී ලියවිලිවල “ගෙවන ලද” යන මුද්‍රාව තබා නොතිබුණි.</p>
<p>(ඇ) මුදල් රෙගුලාසි 272(3)</p>	<p>ගෙවීම් වවුචර් අදාළ මාසය අවසාන වී සති 06ක් ඉකුත්වීමට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත්කළ යුතු වුවද, 2015 වර්ෂයට අදාළ එකතුව රු.172,545 ක් වූ ගෙවීම්වලට අදාළ වවුචර් 08 ක් 2016 අගෝස්තු 30 දින වන විටදී විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.</p>



(ඇ) මුදල් රෙගුලාසි 396(ඇ)

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසය සඳහා පිළියෙල කර තිබුණු බැංකු සැසඳුම් ප්‍රකාශනය අනුව නිකුත්කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ මාස 06 ඉක්මවූ එකතුව රු.115,563 ක් වූ චෙක්පත් 12 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ඉ) මුදල් රෙගුලාසි 571

2016 ජූලි 31 දිනට තැන්පත් කර වසර 02 ක් ඉක්මවූ එකතුව රු.160,637 ක තැන්පතු 10 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ඊ) මුදල් රෙගුලාසි 770 සහ 2009  
 නොවැම්බර් 13 දිනැති රාජ්‍ය  
 මුදල් වක්‍රලේඛ අංක 438

පිරිවැය රු.147,900 ක් වූ කුඩා ට්‍රැක්ටරයක් අපහරණය කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.798,108 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.5,653,927 ක් වූයෙන් ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.4,855,819 ක පිරිහීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ භාණ්ඩාගාර ප්‍රදාන (පුනරාවර්තන) රු.10,360,830 කින් වැඩිවී තිබුණද, ප්‍රාග්ධන ප්‍රදාන රු.21,492,163 කින් අඩුවීම හා සේවක පාරිශ්‍රමිකය රු.7,981,198 කින් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලය පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේදී රු.6,419,554 ක්වූ අතිරික්තය 2012 වර්ෂයේදී රු.32,601,898 ක ඌනතාවයක් වී තිබුණද 2013 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා නැවත අතිරික්තයක් බවට පත්වී තිබුණි. කෙසේ වුවද සේවක පාරිශ්‍රමික හා ක්ෂයවීම් පිළිබඳ සැලකීමේදී 2011 වර්ෂයේදී රු.35,556,330 ක්වූ දායකත්වය විවිධ උච්චාවචනයන් සහිතව 2015 වර්ෂයේදී රු.63,733,824 ක් විය.

3.2 ආයතනයට එරෙහිව සහ ආයතනය විසින් ආරම්භ කර ඇති නෛතික සිද්ධි

සේවකයින් 06 දෙනෙකු විසින් ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් නැවතත් රැකියාව ඉල්ලා අධිකාරියට එරෙහිව අධිකරණයේ නඩු 02 ක් ඵවරා තිබුණු අතර, අධිකාරියේ සම්පත් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රු.502,582 ක මුදලක් අයකර ගැනීම සඳහා හිටපු සේවකයෙකුට එරෙහිව අධිකාරිය විසින් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

(අ) කෘෂිකාර්මික විවිධාංගීකරණය, ජනාවාස සංවර්ධනය සහ පූර්ණ සම්බන්ධිත දිය බෙන්ම කළමනාකරණය සඳහා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය යයි සලකනු ලබන සියලු පියවර ක්‍රියාත්මක කිරීම. අමාත්‍යවරයා විසින් කලින් කල නිශ්චය කරනු ලබන ප්‍රදේශවල සංස්ථාව විසින් හෝ ආණ්ඩුවේ නැතහොත් ආණ්ඩුවේ නොවන නියෝජිත ආයතන මගින් හෝ එම සැලසුම් සම්බන්ධීකරණය කිරීම හා ක්‍රියාවේ යෙදවීම.

(ආ) සංස්ථාව වෙත සතු කරන ලද හෝ පවරන ලද සියලු ඉඩම්, උපරිම ඵලදාව, පරිසරය රැකීම, ඉඩම් සහ ජල සම්පත් සංරක්ෂණය සහ ජනාවාස සංවර්ධනය තහවුරු කිරීමේ පරමාර්ථයෙන් කළමනාකරණය කිරීම.

(ඇ) කෘෂිකාර්මික නිෂ්පාදන සකස් කිරීම සහ අලෙවි කිරීම.

(ඈ) කෘෂිකාර්මික විවිධාංගීකරණය සහ ජනාවාස සංවර්ධනය සඳහා පිරියත, උපකරණ සහ යන්ත්‍රෝපකරණ පිහිටුවීම, ඒවා නඩත්තු කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

ඉහත දැක්වෙන අරමුණු යටතේ වූ ආයතනයට පවරණ ලද ඉඩම්වලින් උපරිම ඵලදාව ලබාගෙන නොතිබුණු බව නිරීක්ෂණය වූ අතර, මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේදී කොත්මලේ සහ පල්ලේකැලේ ගොවිපලවලින් පිළිවෙලින් රු.219,381 ක සහ රු.1,326,128 ක පාඩු ලබා තිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) වර්ෂයකට වැඩි කාලයක් ධාවනයෙන් ඉවත්කර අධිකාරියට අයත් යතුරු පැදි 02 ක් සහ ට්‍රැක්ටර් රථයක් අපහරණය කිරීමට තීරණය කර තිබුණද, 2016 අගෝස්තු වන විටත් එම කටයුතු කර නොතිබුණි.



(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් පිරිවැය රු.900,000 ක් වූ ලොරි රථයක් අධිකාරිය වෙත පවරාගෙන නොතිබුණි.

4.3 විධිමත් පරිදි පවරා නොගත් වත්කම්

අධිකාරිය විසින් ඉඩම් 02 ක් සහ ගොඩනැගිලි 02 ක් වසර 05 සිට වසර 13 ක කාලපරාසයක් තුළ පරිහරනය කළද 2016 ජූනි 30 දින වන විටදී විධිමත්ව පවරා ගෙන නොතිබුණු අතර පවරා නොගත් ඉඩම් 02 හි ඉදිකිරීම් කිරීම සඳහා රු.2,655,149 ක් වැයකර තිබුණි.

4.4 ආර්ථික නොවූ ගනුදෙනු

සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට දායක මුදල් ප්‍රමාදවී යැවීම හේතුවෙන් රු.18,387 ක දඩ මුදලක් ගෙවා තිබුණි.

4.5 හඳුනාගන්නා ලද පාඩු

භාණ්ඩ මිලදී නොගෙන ඉකුත් වර්ෂයේදී රු.944,997 ක් සහ සමාලෝචිත වර්ෂයේදී රු.794,767 ක් ලෙසට එකතුව රු.1,739,764 ක් ගෙවා තිබුණු අතර, විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව තවදුරටත් ඊට වගකිව යුතු පාර්ශවයන්ගෙන් රු.1,164,764 ක් අයවිය යුතුව තිබුණි.

4.6 කාර්ය මණ්ඩල පරිපාලනය

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හඳුන්වා දුන් අධිකාරියේ සේවක වර්ග 11 ක් සඳහා අනුමත කාර්ය මණ්ඩලය 93 ක් වුවද, තථ්‍ය කාර්යය මණ්ඩලය 57 ක් වූ බැවින් පුරප්පාඩු 36 ක් පැවතුණි.

5. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

අධිකාරියේ අභ්‍යන්තර විගණන අංශය සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් බඳවා නොගැනීම නිසා සමාලෝචිත වර්ෂයේදී ප්‍රමාණවත් විගණනයක් කිරීමට නොහැකි වී තිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

2015 වර්ෂයේ අයවැයගත වියදම හා තත්‍ය වියදම අතර සියයට 29 සිට සියයට 45 දක්වා සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.



5.3 වාර්ෂික වාර්තා සභාගත කිරීම

අධිකාරියේ 2012, 2013 සහ 2014 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා 2016 අගෝස්තු 31 දින වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

5.4 නොවිසඳී ඇති විගණන ජේද

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අනෙකුත් ලැබිය යුතු ශේෂ යටතේ දක්වා තිබුණු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් 2004 වර්ෂයට පෙර සිට අයවිය යුතු රු.2,094,280 ක මුදලක් පිළිබඳ 2010 වර්ෂයේදී පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේදී අවධානය යොමුකර එය විසඳීමට නියමකර තිබුණ ද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටද එය නිරවුල් කර ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන පිළිබඳ අඩුපාඩු වරින්වර අධිකාරියේ සභාපතිගේ අවධානයට යොමු කරන ලද අතර, පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණය

(අ) ගිණුම්කරණය

ජර්නල් සටහන් ගණකාධිකාරී විසින් අනුමත කර නොතිබීම.

(ආ) අලෙවි අංශය

කෘෂි ද්‍රව්‍ය ගබඩාවට භාර ගැනීම, තොග නිකුත් කිරීම, සත්‍යාපනය කිරීම, තොග අපනයන් ගැලපීම සහ අලෙවි අංශයේ රාජකාරී පැවරීම ආදියේ අඩුපාඩු පැවතීම.

එච්.එම්.ගාමිණි විජේසිංහ  
 විගණකාධිපති